




Department of Education and
Early Childhood Development

Maths tips to help your child
Years 3–6

Sinhalese

ඡල් ප්‍රමාද උදුව් කිරීම සඳහා ගණිත තොග්‍රවාවල වසර 3-6

සැම
ප්‍රමාදක්වම,
සැම
අවස්ථාවක්ම



ඡල් ප්‍රමාණය සමග ගතිතය ගැටෙශනුය කිරීම

ප්‍රමාණය වර්ධනයේ ප්‍රථම සහ වඩාත් කළ පවතින බලපෑම වන්නේ පවත්තය. ඔබේ ප්‍රමාණය පාසලේ ඉගෙනීමට සහයෝගය දැක්වීමෙන් සහ නිවෙස් ඉගෙනුමට උදුව දැළත් ඔබට වෙනසක් අධිකම හැකිය.

ඔබේ ප්‍රමාණ පාසලේ ඉගෙන ගත්තා ගතිතය ඔබට ගතිතය ඉගෙනු ආකාරයට වඩා වෙනස් සහ ඔබට ගැඹුනුද, ඔබට තවමත් ඔබ ප්‍රමාණය නොයෙක් අයුරින් උදුව කළ හැකිය.

ඩීඩා සහ එදුනදා පවත් ත්‍රිකාකාරකම් තුළින් ඔබට ඔබේ ප්‍රමාණ සමඟ ගතිතය ගැවෙනුය කිරීම සඳහා අදහස් මෙම ප්‍රකාශන් භාෂුන්වා දෙනු ලැබේ.

ඔබේ ප්‍රමාණය පලමු හාමාවන් සහ, ඔබට විශ්වාසයක නිවැනි නම් ඉගුරුයෙන්ද ප්‍රමාණ මෙම ත්‍රිකාකාරකම් වලට සම්බන්ධ කර ගතීම ඉතා එමදායක වියායියි.

ඔබේ ප්‍රමාණ ගුරුවරක ගුරුවරක

ඔබේ ප්‍රමාණය ගතිත හැකියාවන් වර්ධනය උදෙසා ඔබට උදුව කළහකි ආයුරු ගත් උපදෙස් ඔබේ ප්‍රමාණය ගුරුවරකට ඔබට සායනිය හැකිය. ගුරුවරක සමඟ ඔබට සාකච්ඡා කළහකි මාත්‍රකා සමඟරක්:

- ගතිත පැවරීම් සඳහා ඔබේ ප්‍රමාණය සාධන මට්ටම.
- ඔබේ ප්‍රමාණ ගෙවීමට ත්‍රිකාකාරන ගතිත ඉලක්ක, සහ ඔබේ ප්‍රමාණට එම ඉලක්ක වලට ලැඟීමට ඔබ විසින් උපකාර කළහකි අනුදු.
- ඔබේ ප්‍රමාණ දූෂ්ඨකරණ වලට මුළුන පාන අංශ සඳහා උපකාර කිරීමට ඔබ විසින් හාවිනා කළහකි උපකාර.

මාර්ගින සම්පත්

විශ්වාරීක්‍රානු රජයේ නව Connect-Primary වෙබ් අඩවිය මගින් ඔබේ නිවෙස් පරිග්‍රාමය, ඔබේ ප්‍රයෝගයේ ප්‍රස්ථානයෙහි පරිග්‍රාමය ගො පාසල ඔස්සේ වැඩුණ ඉගෙනුම් මෙවලම් (learning tools) හා සම්බන්ධවීමට පහසු කරයි.

Connect-Primary වෙබ් අඩවියට මෙතැනින් ප්‍රවීශන්නා:
<http://www.education.vic.gov.au/primary>

Connect-Primary හි අත්තරගත අඩවි ප්‍රමාණයේ හාවිතය සඳහා උවින බව තහවුරු කිරීම සඳහා ගුරුවරක් විසින් ප්‍රේක්ෂා බල සහභාගි කර ඇත.

මනක තබාගැනීන: Connect-Primary වෙබ් අඩවියෙහි අඩංගුතර නැති වෙනත් වෙබ් අඩවිවලට ඔබ ප්‍රවීශන්නා නීම්, ඔබේ ආර්සාව සඳහා, ඔබේ නම, ඔබේ ප්‍රමාණය සම්පූර්ණ නම, පාසල, දුරකථන ආකෘති ගො ප්‍රේක්ෂා වැනි ප්‍රදූෂණික තොරතුරු ඔබ නොදැනු කිසිම ප්‍රදූෂණකුට මාර්ගිනව කිසිම විටක තොරතුරු යුතුය.

Ultranet යනු පාසලේ ඔබේ ප්‍රමාණය ඉගෙනීම ගත් තොරතුරු ඔබට සපයන නව මාර්ගින පදනම් යුතු යුතු සහ සිසුන්ට, දෙමා පිශ්චන්ට සහ ගුරුවරක්ට අන්තර්ජාලය හරහා ප්‍රවීශා ගැකි ප්‍රාත්තන පුරු වෙශියෙන්, දුරක්ෂා වෙශියෙන් වෙබ් අඩවියි. Ultranet වෙබ් අඩවියට මෙතැනින් ප්‍රවීශන්නා: www.education.vic.gov.au/about/directions/ultranet/benefits/parents.htm

කැම ප්‍රේක්ෂා කිරීමේ විටෝරු



- කැම ප්‍රේක්ෂා කිරීමේ විටෝරු එක්කාසුකුර කියවා හා සහ මුළුම් ගත සාකච්ඡා කරන්න, මතින කොටස සහ හඳු පාව්චිචුර නිවැරදිව මතින්න ඔබේ ප්‍රමාණය උනත්ද කරවන්න.
- කැම ප්‍රේක්ෂා කිරීමේ විටෝරුවේ දෙගුණ කරන ආකාරය සාකච්ඡා කරන්න. කැම ප්‍රේක්ෂා කිරීමේ විටෝරුවේ අශ්‍රේ මුළුම් මින්නට ඔබේ ප්‍රමාණය උනත්ද කරවන්න.
- කැම ප්‍රේක්ෂා කිරීමේ විටෝරුවේ උත්ත්තවය සහ පියිල්ම් කාලය හඳුනාගන්න.
- එම ආකාරය පියිල්මට අවශ්‍ය සියලු දුව්‍ය මිලදී ගැනීමට යන වියදුම රත්කෝරු කරන්න.

ප්‍රවත් පත්




- මුළ පැලි නිඛෙන පින්තුර සහ උළභනවල ප්‍රතිශ්‍යා තක්සේරු කරන්න. මෙම ප්‍රතිශ්‍යා පළමු මිටු සහර අතර් වෙනස් වේදු?
- ප්‍රවත් පත් වෙළඳ දැන්වීමක් පළ කිරීමට වෙනසකට/ශේෂකට යන වියදුම ගොය බැඳෙන්න. ඉහුවු දැන්වීමක් පළ දැන්වීමක් පළ කිරීමට යන වියදුම ගොනය කරන්න.
- ප්‍රවත් පත් ඉලක්කක් සහ විශින විශ්වාස දැක්වන සංඛ්‍යා ගොයා ගොන්න. ඉලක්කක් විශ්වාස දැන්වීමක් පළ දැන්වීමක් පළ කිරීමට යන වියදුම ගොනය කරන්න.
- විශ්වාසනක (entertainment) දැන්වීම් පළ කරන ආයු බැඳෙන්න. ඉහුවුවක හා විශ්වාසක් තොරතුන්න. ප්‍රවීශ පත් මැ ගොයා ගොන්න. ඔබේ ප්‍රාග්ධන අයට රේ සංඛ්‍යා විවිධ විශ්වාස දැන්වීමක් විශ්වාස දැන්වීමක් පළ කිරීමට යන වියදුම ගොනය කරන්න.
- ප්‍රවත් පත් ප්‍රශ්නමක් ආයුයෙහි ඇති සුඩොකු (Sudoku) විනි ඉලක්කක් ප්‍රශ්නමක් විශ්වාස දැන්වීමක් විශ්වාස දැන්වීමක් පළ කිරීමට යන වියදුම ගොනය කරන්න.

ඩීඩා ලකුණු

- ඔබේ ප්‍රේක්ෂාවේ ලකුණු ප්‍රමාණය දැක්වන්නේ කුමන අනුදමටද? එම ලකුණු වැ සිනම් ගතිත සංඛ්‍යා විඛිදු?
- අනිත ඩීඩාවල ලකුණු ප්‍රමාණය දැක්වන්නේ කුමන අනුදමටද, උදාහරණ ලෙස ගෙනිස්, ගොල්ට්, ශ්‍රිකී, දැල පත්දු, පාපත්දු?
- ඔබ මූල ලකුණු ගොනය කරන්නේ කෙසේද?
- ලකුණු වාර්තා කිරීමේ අනෙකුත් තුම තිබිදු?

- ඔබේ ප්‍රියතම ශ්‍රීඛාවට ගතවන කාලයේමාව මිනින්දු වලින් සහ තත්ත්ව වලන කියනුද? එම කාලයේමාව බාග, කාරු තු හෝ වෙනසම් රේදීමකට ලක්වේද?
- විවිධ ශ්‍රීඛාගණ්‍ය හා ශ්‍රීඛා පිටි වල තැකියන් කවරදේ? දාර සහ කොළඹ ගැන කතා කරන්න.



කාලගුණ සිතියම්

මේ ටොඩි අඩවියට එවියෙන්න

<http://www.bom.gov.au/weather/vic/> නැතෙනුත් ප්‍රවත් පත්‍ර කාලගුණ සිතියම් බලන්න.

- එක එක දුටුයේ අවම සහ උපරිම උම්භාත්වය අතර ඇති වෙනස කුමක්ද?
- සත්-දින අනාවකියක් යොයා ගෙන එක එක දුටුයේ සංයෝග උම්භාත්වය ලබාදු කර අනාවකිය සමග සසඳුන්න. අනාවකිය තිවැරදිද? සමාන අභ්‍යන්තරම් රොනවාද?
- කාලගුණ ටොඩි අඩවියක් තොරතුරු උපයෝගී කරගන ඔබේ ප්‍රාදේශීය සහ අනිකුත් ප්‍රදේශ අතර කාලගුණ වෙනසකම් පිරිකා බලන්න. අනෙක් ප්‍රදේශ හා බලන විට ඔබ පෙනුයාට කොපමන වර්ණපතනයක ලැබුණුද?
- උම්භාත්වයක් වෙනසකම් විශුනුද?



වෙළඳ නාමාවලි (catalogues)

- නාමාවලියන් නිශ්චාදන පතක තොරාගෙන රට 50%ක ව්‍යුත්මක ලැබේ නම් එම බ්‍රූ වල මිල කියන වෙදුයි ගෘහනය කරන්න. ඔබ හාජ්‍ය පූජ එකට එකතුකර ඉත්තනු 50%ක ඇඩු කළුයා යම්කිය වෙනසක ඇතිවේද? නැතෙනුත් එක එක හාජ්‍ය පූජ 50%කින් ඇඩුකර ඉත්තනු එකට එකතු කළුයා වෙනසක වේදුයිද?
- නාමාවලියක් යොදුම අගය සහිත වෙළඳ භාෂ්‍යය කුමක්ද? ඔබේ තෝරීමට ගෙනු ප්‍රහාර දිය ඇතිද?
- ඔබේ නාමාවලියක් ඇති ලාභම සහ අධිකම මිලැති හාජ්‍ය මොනවාද?
- වෙනස් නාමාවලි උපයෝගී කරගෙන, වෙන වෙනත් කාරුප්‍ර වල එකම හාජ්‍ය සහ මිල සසඳුන්න. ඔබගේ යොකාගැනීම් මොනවාද?

වාරිකා කාලයෙන්

- ඔබ පරන් ගතනා තැන කාල සටහනේ තදුනාගැනීමට ප්‍රෙශ්වත්ද?
- මෙම මාරුගය ඔස්සේ කළුන්ම සහ අත්තිමට ගමන් කළ හැකි වේලාවල් මොනවාද? වෙනස කුමක්ද?
- මෙම මාරුගය ඔස්සේ මුළු ගෙනනට කොපමන කාලයක ගතවේද?
- මෙම මාරුගය තැවතුම් කියක් තිබේද?
- සැම නැවතුමකම නැවත්තුවේ නැතිනම් ගමනට ගතවන කාලයක වෙනස කුමක්ද?
- වියදම කියද? අනිකුත් ප්‍රවාහන විකල්ප හා සසඳන විට මෙය නොද වටිනාකමක ඇති විකල්පයක්ද?



මුදල

මුදල ගැන, මුදල ඉතිරි කිරීම ගැන සිතිම සහ තම මුදල වියදුම් කරන ආකාරය ගැන සළකා බලීමට ලැබුන්ව දැරීමක කිරීමෙන් ඔවුනට මෙම වැදගත් කුස්මතාවයන් වර්ධනය කරගනුනායි.

- සමක විලදී ගතතාව පූජ ඔබට ලැබෙන ඉතුරු මුදල ප්‍රමාණය ගෘහනය කිරීමට ඔබේ ප්‍රමාණය දැරීයෙන්න.
- තැංක සඳහා හෝ ඔබේ ප්‍රමාණය මිලදී ගතීමට උවතනා කරන කිසියම් දෙයක් සඳහා මුදල මුදල ඉතිරි කිරීම ගැන සාකච්ඡා කරන්න. ඔවුනට සැම සත්ත්වයම දුජ මුදලක් ලැබුණාත් යම්කිය මුදල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට කොපමන කළක ගත්වේදිය ගෙන්නය කරන්න.
- ජංගම දුරකථනයකට මාකිකට ගන වියදම හැඳුම් ගෘහනය කරන්න. ප්‍රතිච්ච සඳහා වයෙවෙන ගෘහන සහ දුරකථන ඇමතුම් සඳහා වය රෙන ගෘහන කියද?



භාග ගැනී අවබාහය

භාග සුනු ජ්දිනෙලු පේචිනයට ඉතා අදාළ ගෙවීත මාත්‍යකාවකි. අම් හා ගැනී ඇති අර්ථ දැනුම ගෙවෙම විසැඳීම සහ තීරණ ගැනීම සඳහා සැම විටකම උපයෝගී කරගන්නේ.

භාග ගැනී කතා කිරීමේදී ගෙනිනය හා ප්‍රාග්ධන හා විනා කිරීමෙන් ඔබේ ප්‍රමාණ උද්වී කරන්න. මේ ඔබේ ප්‍රමාණ පාසැයෑලේදී ප්‍රාග්ධන කරන ගෙවීත හාමා පද සමහරකි:

භාගය – සමස්තයක, සමුහයක හෝ සංඛ්‍යාවක සිනිම කොටසක

$$\frac{1}{5}$$

මුදය – සමස්තයෙන් ගත කොටස සංඛ්‍යාව පෙන්වයි

$$\frac{1}{5}$$

හරය – සමස්තය බෙදා ඇති කොටස සංඛ්‍යාව

$$\frac{3}{4}$$

සමාන භාගය – ලබය හරයට වඩා අඩුය

$$\frac{5}{2}$$

ඩූජ භාගය – එකම අගය හෝ ප්‍රමාණය

$$\frac{2}{3} = \frac{4}{6}$$

අවශ්‍ය හා

$$2\frac{2}{3}$$

උමුන් භාග පිළිබඳව ඉගෙන ගනන්නවාත් සමඟ හුවුන් අලුත් ගෙවීත තුළානු ආසකර ගනිති.

උමුන් පටන් ගන්නේ පුරුණ සංඛ්‍යා අතර තවත් බොහෝ සංඛ්‍යා ඇති බව ඉගෙන්නෙනි. 'සංඛ්‍යා ප්‍රේමය' (number line) යන්න පටන් ගැනීම සඳහා එමඹායක අකෘතියකි.



පටන්ගැනීමේදී උමුනට සුපුරුදු හා ගැනීනාගැනීමට සහ එවායේ ආකෘති තැනීමට හැකිව තිබේ. උදා: $\frac{1}{2}$ (අර්ධය) හෝ $\frac{1}{4}$ (කාල). අපෙක්ෂක බෙදාගැනීම හෝ වොස්ට් පාන් පෙන්නත් කිරීම ජ්දිනෙලු උදාහරණයන්ය.

උමුන් හා එකතු කිරීම, අඩු කිරීම සහ වැඩි කිරීම පටන් ගෙන්නාටිව ඔවුන්ට උද්වීව සඳහා ආකෘති හා විනා කරනු ලැබේ. උමුන් මේ අනෙකුත් ගෙවීත අදාළක් හා ගැනීම සමග සම්බන්ධ කර ගැනීම්:

- දුෂ්‍රම – දුෂ්‍රය පාදක සංඛ්‍යාවක ප්‍රමාණය, උදා: 0.75 හෝ .75
- අනුපාතය – ගෙන් දෙකක අයෙකු සංඛ්‍යා, උදා: $\frac{3}{4} = 3:4$
- ප්‍රතිශතය – දියයට ගෙන්, උදා: $\frac{3}{4} = 75\%$

මධ්‍ය මේ අදාළක් තිවෙයිදී තුළාත්මක කර බැඳුවාද?

යෙදුනික පේචිනයේදී ඔබ හා ගැනීතා කරන අන්දම ගැනී සාධිතියෙන් කතා කරන්න. ඔබේ ප්‍රමාණ හා ගැනීතා ප්‍රාග්ධනය නිමවාදීම ඔවුන්ගේ හා ගැනීතා ප්‍රාග්ධනය උද්වීවක වනු ඇත. ජ්දිනෙලු උද්වීල උපයෝගී කරගන මේ අදාළක් සමහරක් තුළාත්මක කර බලන්න:

- ඔබට ඇපෙළ ගෙවිය එක සමාන කොටසක හිඟකට තිබන්න ප්‍රාග්ධනයිද?
- වීදුරුජ් කිනම් කොටසක (ගරුඥාවටුණ) රුහුණු පිරි ඇත්ද?
- ඔරුග්ලුදුවේ කුටු පැය කාලක් පසුව (දැස්ජර්ටර ප්‍රසාද) බව පෙන්වන විට තිබෙන්නේ කොටනද?
- උදාහ්‍රිත ගෙවිය තැන විට බැගයේ සහ කාල්‍ය කැමු මට පෙන්වීමට ඔබට ප්‍රාග්ධනයිද?
- ඔබ තුවායක් එක සමානව තුන් වරක් තැමුවාත්, තුන් පෙන්වන්නේ කුමන හා ගැනීතියිද?

භාග තැනීමට, හා ගැනීතා කතා කිරීමට සහ මුළුමට ඔබේ ප්‍රමාණ අවස්ථා රැකියා අවශ්‍යවේ.